

නිව්තිගල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නිව්තිගල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නිව්තිගල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළ වැඩ නිම කරන ලද කර්මාන්ත 07 ක වටිනාකම රු.12,186,626 ක් ප්‍රාග්ධනික කර නොතිබුණි.	ප්‍රාග්ධනික කිරීමට කටයුතු කරන බව.	ප්‍රාග්ධන වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසාන දිනට පැවති පාරිභෝජ්‍ය ද්‍රව්‍ය තොග ශේෂය රු.316,462 ක් අතැති තොග ශේෂයට ඇතුළත් කර නොතිබුණි.	2025 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී නිවැරදි කරන බව.	තොග ශේෂ නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) ඉකුත් වර්ෂයට අදාළ කර්මාන්ත ණයහිමියන් සඳහා සමාලෝචිත වර්ෂයේදී ගෙවන ලද රු.2,739,492 ක් වර්ෂයේ වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.	කර්මාන්ත 07 කට අදාළ බිල්පත් ගෙවා ඇති අතර එය ණයහිමි ලේඛනයේ සටහන් කර ඇති බව.	වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශන අනුව විවිධ ඇප තැන්පත් ශේෂය හා තැන්පත් ලේඛනය අනුව එම ශේෂය අතර රු.239,238 ක වෙනසක් පැවැතිණි.	2025 වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ දී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වෙනස හඳුනා ගෙන නිරවුල් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.9,876,088 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.10,163,238 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	5,203,187	6,079,260	6,088,851	11,490,450	2,886,773	2,717,766	3,224,717	859,010
කුලී	8,666,150	8,499,646	8,454,740	204,626	18,891,250	8,844,162	8,838,856	76,800
බලපත්‍ර ගාස්තු	1,193,255	1,356,857	1,356,857	-	1,680,700	1,258,985	1,258,985	-
වෙනත් ආදායම්	<u>4,566,750</u>	<u>5,804,887</u>	<u>5,408,391</u>	<u>-</u>	<u>3,303,900</u>	<u>4,584,540</u>	<u>9,101,521</u>	<u>-</u>
	<u>19,629,342</u>	<u>21,740,650</u>	<u>21,308,839</u>	<u>11,695,076</u>	<u>26,762,623</u>	<u>17,405,453</u>	<u>22,424,079</u>	<u>935,810</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට පැවති හිඟ වරිපනම් ශේෂයෙන් රු.818,965 ක් 2025 අප්‍රේල් වන විටත් අයකරගෙන නොතිබුණි. එම ශේෂය තුළ වසර 05 ට වඩා වැඩි කාලයක සිට පැවැත එන එකතුව රු.221,478 ක් ඇතුළත්ව තිබුණි.	වසර 05 ට වඩා වැඩි හිඟ ශේෂ අවම කර ගැනීම සඳහා ලැයිස්තු සකස් කර ස්ථානීය පරීක්ෂාවන් සිදු කර අවශ්‍ය කටයුතු සිදු කරනු ලබන බව.	හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

- | | | |
|--|---|--|
| (ආ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.119,283 ක් වූ හිඟ අක්කර බදු ශේෂය තුළ වසර 03 කට වඩා වැඩි කාලයක සිට පැවැත එන ඒකක 137 කින් අයවිය යුතු රු.110,147 ක් ඇතුළත් වී තිබුණි. | මේ වන විට අක්කර බදු සන්තෘෂ්ඨතා සිදු කර ඇති අතර එහි අවසන් අදියරේ පවතින බව. | හිඟ ශේෂ නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය. |
|--|---|--|

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංගාමන් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විභවය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

සහ අපද්‍රව්‍ය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රතිවක්‍රීකරණය කළ නොහැකි කසළ පුත්තලම සිමෙන්ති කම්හලක් වෙත යැවීමට පළාත් පාලන සභාකාර කොමසාරිස්ගේ අනුමැතිය 2023 ඔක්තෝබර් 10 දින ලැබී තිබුණි. එහෙත්, අදාළ ආයතනය සමඟ ගිවිසුම්ගත වී කසළ බැහැර කිරීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණු අතර, වර්ගීකරණය නොකරන ලද කසළ කවරවල බහා සහා භූමිය තුළ ගොඩගසා තිබුණි.	ප්‍රතිවක්‍රීකරණය කළ නොහැකි කසළ දොළොස්වල කොම්පෝස්ට් අංගනය වෙත රැගෙන යන අතර එහිදී බිම් පිරවුම් වෙත බැහැර කිරීම සිදු කරනු ලබන බව.	ප්‍රතිවක්‍රීකරණය කළ නොහැකි කසළ බැහැර කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ස්ථාපිත කළ යුතුය.
(ආ) සභාව විසින් 2023 වර්ෂයේ සිට කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබුණු නමුත්, තිරසර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් 2023 හා 2024 වර්ෂවල නිකුත් කර තිබුණු වාර්තා මගින් කොම්පෝස්ට් සාම්පලය තත්ත්වයෙන් අසමත් බව වාර්තා කර තිබුණි.	කෘෂිකර්ම උපදේශක මහ පෙන්නිම හා උපදෙස් අනුවත් පොහොර පිළිබඳ තත්ත්ව වාර්තාවේ සඳහන් කරුණු අනුවත් අදාළ ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇති බව.	කොම්පෝස්ට් පොහොර වල ගුණත්වය ඉහළ නංවාගැනීමට කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවට අයත් නිදහස් ආයුර්වේදයට අවශ්‍ය බෙහෙත් රැගෙන ඒම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කිරීමකින් තොරව වෑන් රථයක් ලබා ගෙන ඒ සඳහා කුලිය වශයෙන් 2023 වර්ෂයේ අවස්ථා 04 කදී රු.96,000 ක් ද 2024 අගෝස්තු දක්වා අවස්ථා 03 කදී රු.72,000 ක් ද සභා අරමුදලින් ගෙවා තිබුණි.	වාචික මිල ගණන් විමසා අඩුම ගාස්තුවක් අයකරනු ලැබූ සහ එම බෙහෙත් පෙට්ටි අසුරා තබා ගෙන ඒමට කැමති වූ වාහනය මේ සඳහා භාවිතා කර ඇති බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශය අනුව කටයුතු කළ යුතුය.
(ආ) එකතුව රු.151,542,881 ක් වූ වත්කම් විෂයයන් 04 කට අදාළ විස්තරාත්මක උපලේඛන පිළියෙල කර නොතිබුණි.	2025 දෙසැම්බර් 31 දිනට මූල්‍ය වාර්තා පිළියෙල කිරීමේදී ඉදිරිපත් කරන බව.	වත්කම්වලට අදාළ විස්තරාත්මක උපලේඛන සකස් කළ යුතුය.

3.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ වාර්තාව මගින් ගබඩා උපකරණ අයිතම 11 ක් උණ භාණ්ඩ ලෙස සඳහන් කර තිබුණ ද, සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ඒ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.	කොඩි කණු උණතාවය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පළාත් පාලන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන බව හා සෙසු උණ භාණ්ඩ මේ වන විට සොයාගෙන ඇති බව.	මූලික විමර්ශනය කඩිනම් කර එහි නිර්දේශ ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3.4 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභාව මගින් ඉටුකර තිබුණු කොන්ක්‍රීට් මාර්ග 14 ක හැඩයම් ලැලි සැකසීම (Shuttering) සඳහා නිවැරදි පළාත් මාර්ග උප ලේඛන ගාස්තු (HSR) යොදා නොගැනීම හේතුවෙන් රු.216,675 ක් වැඩිපුර ගෙවා තිබුණි.	වැඩිපුර ගෙවූ මුදල් රැඳවුම් නිදහස් කිරීමේ දී අඩුකර ගැනීමට කටයුතු කරන බව.	වැඩිපුර ගෙවීම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(ආ) හත්බඩ ඇල්ල පිවිසුම් මාර්ගය සංවර්ධනය කිරීමේ කර්මාන්තයේ වැඩ විෂයයන් 02 ක් සඳහා නිවැරදි පළාත් මාර්ග රේඛා යොදා නොගැනීම හේතුවෙන් රු.292,183 ක් වැඩිපුර ගෙවා තිබුණි.	වැඩිපුර මුදලක් ගෙවා නොමැති බව.	පිළිතුර නොහැක. ගෙවීම් ගැනීමට කළ යුතුය.	පිළිගත වැඩිපුර අයකර කටයුතු කළ යුතුය.
(ඇ) නිවිතිගල පොදු ක්‍රීඩාංගනයේ පඩිපෙළ සැකසීමේ කර්මාන්තයේ වැඩ විෂයය අංක 03 සඳහා නිවැරදි රේඛා යොදා නොගැනීම හේතුවෙන් රු.33,599 ක් වැඩිපුර ගෙවා තිබුණු අතර, ඉටු නොකළ වැඩ සඳහා රු.420,030 ක් ද වැඩිපුර ගෙවා තිබුණි.	නිවිතිගල ක්‍රීඩාංගනයේ පඩිපෙළ සැකසීමේ කර්මාන්තය ලෙස නම් කොට ඇතත් එහි සකසා ඇත්තේ පැති බැම්මක් නිසා ඒ සඳහා මාර්ග රේඛා භාවිතා කළ නොහැකි බැවින් ගොඩනැගිලි රේඛා යොදා ගත් බව.	පිළිතුර නොහැක. ගෙවීම් ගැනීමට කළ යුතුය.	පිළිගත වැඩිපුර අයකර කටයුතු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය

2023 වර්ෂයේදී සේවය හැර ගොස් තිබුණු නිලධාරියෙකුගෙන් අයවිය යුතුව තිබුණු ණය ශේෂයෙන් රු.118,350 ක් 2025 අප්‍රේල් වන විටත් අයකර ගෙන නොතිබුණි.

සභාවේ අදහස් දැක්වීම

එම ණය ශේෂය කඩිනමින් පියවා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව.

නිර්දේශය

ණය ශේෂය පියවා ගැනීමට කටයුතු කළ යුතුය.